



සියලු ම හිමිකම් ඇවිරිණි / All Right Reserved / முழுப் பதிப்புரிமையுடையது		
	<b>ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය</b> <b>இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவகம்</b> <b>SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION</b>	
<b>ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධරයන් සඳහා වන</b> <b>පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2018 (I)</b>		
කාලය - පැය 03	පරිපාලනය (02-II)	විභාග අංකය Index No / சுட்டுமணி

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

01. i. රජයේ නිලධරයන් සම්බන්ධයෙන් පුළුල් පරාසයක විහිදෙන බලතල රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු වේ. මෙම ප්‍රකාශය විවේචනාත්මකව විග්‍රහ කරන්න. (ලකුණු 16)
- ii. රජයේ නිලධරයකුගේ පෞද්ගලික ලිපි ගොනුවේ නිශ්චිත ආකෘති වලින්ම තිබිය යුතු ලියවිලි හතරක් (04) නම් කරන්න. (ආකෘතියේ අංකය දැක්වීම අනවශ්‍යයි.) (ලකුණු 04)
02. i. පුද්ගලයකුට රජයේ පත්වීමක් ලබා ගැනීම නුසුදුසු කරන්නා වූ හේතු හතරක් (04) නම් කරන්න. (ලකුණු 08)
- ii. පත්වීම් වර්ග හතරක් (04) නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 12)
03. i. කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීමෙන් අපේක්ෂා කරන අරමුණු පැහැදිලි කරන්න. (ලකුණු 08)
- ii. කාර්යක්ෂමතා කඩඉම් විභාග නියමිත කාලය තුළදී සම්පූර්ණ නොකිරීමෙන් රජයේ නිලධරයෙකුට ඇති විය හැකි බලපෑම පැහැදිලි කරන්න. (ලකුණු 12)
04. “රාජ්‍ය සේවයේ නිවාඩු ප්‍රමාණය ඉතා වැඩි බව සාමාන්‍ය මතය වුවද, නිවාඩු අනුමත කිරීමට පෙර යෙදී ඇති රාජකාරි ඉටුවන බවට ආයතන සංග්‍රහය මඟ පෙන්වයි” යන කරුණ පදනම් කරගෙන වචන 250 ක පමණ සටහනක් ලියන්න. (ලකුණු 20)
05. i. රජයේ නිලධරයකුට ලබා ගත හැකි නිවාඩු වර්ග පහක් (05) නම් කොට ඒවා ලබාගත හැකි අවස්ථා පැහැදිලි කරන්න. (ලකුණු 10)
- ii. රජයේ නිවාඩු දිනකදී ප්‍රමුඛත්වය ලැබිය යුතු රාජකාරියක යෙදෙන ඉංජිනේරු සේවා නිලධරයෙක් දිරි ගැන්වීමට ආයතන සංග්‍රහයේ නිබේන ප්‍රතිපාදන පැහැදිලි කරන්න. (ලකුණු 10)
06. i. වැඩ ආවරණය කිරීමට පත් කිරීම, රාජකාරි ඉටු කිරීමට පත් කිරීම හා වැඩ බැලීමට පත් කිරීම යන සංකල්ප තුන (03) පැහැදිලි කරන්න. (ලකුණු 10)
- ii. වැටුප් වර්ධකයක් ගෙවීම ප්‍රතික්ෂේප කළ හැකි ක්‍රම හතරක් (04) නම් කොට, ඉන් එක් ක්‍රමයක් පැහැදිලි කරන්න. (ලකුණු 10)



07. පහත සඳහන් මාතෘකා පහක් (05) පිළිබඳව කෙටි සටහන් ලියන්න.

- i. බඳවා ගැනීමේ පරිපාටි
- ii. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨත්වය
- iii. අතිකාල දීමනා
- iv. පිතෘත්ව නිවාඩු
- v. පරිවාස කාලය
- vi. මූලික විමර්ශනය

(ලකුණු  
04X5=20)

\*\*\*\*\*

